

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

නෙළුව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්.ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට නෙළුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණය ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තා නිකුත් කිරීම මාගේ

අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

(අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) උපලේඛන අනුව සමාලෝචිත වර්ෂය සඳහා ලැබිය යුතු මුද්දර ගාස්තු ආදායම රු.මිලියන 1.93 ක් වුවද, රු.මිලියන 3.5 ක් ගිණුම්ගත කිරීමෙන් ලැබිය යුතු මුද්දර ගාස්තු ආදායම රු.මිලියන 1.57 කින් වැඩියෙන් දක්වා තිබුණි.	සමාලෝචිත වර්ෂය සඳහා උපලේඛන ලබා නොමැති බැවින් උපචිත පදනම මත රු.මිලියන 5.35 ක් බිල් කිරීම් ලෙස ගිණුම්ගත කර ඇති බව.	මුද්දර ගාස්තු උපලේඛන අනුව රු.මිලියන 1.93 ක මුදලක් ලැබිය යුතු අතර එම මුදල රු.මිලියන 3.5 ක් ලෙස සටහන් වීම නිවැරදි විය යුතුය.
(ආ) පාරිභෝගික භාණ්ඩ තොග ලෙස ගිණුම්ගත කළ යුතු රු.727,078 ක් වූ අයින්ම 06 ක වටිනාකම ලී බඩු හා උපකරණ ලෙස ගිණුම්ගත කිරීමෙන් ලීබඩු හා උපකරණ වටිනාකම වැඩියෙන් දක්වා තිබුණි.	නැවත නැවත භාවිතා කළ හැකි භාවිතයෙන් අවසන් නොවන බැවින් ලී බඩු හා උපකරණ ලෙස ගිණුම්ගත වන බව.	අවශ්‍ය නිවැරදි කිරීම් කළ යුතුය

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයන් 04 කට අදාළ ශේෂයන් සහ ඒවාට අදාළ උපයෝගී ලේඛනවල දැක්වෙන ශේෂයන් අතර රු.මිලියන 7.18 ක වෙනසක් පැවතුණි.	ඉදිරියේ දී නිවැරදි කරන බව.	වෙනසට හේතු අනාවරණය කරගෙන නිවැරදි කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ලැබියයුතු ප්‍රාග්ධන ආධාර සහ ප්‍රාග්ධන වියදම් ණයහිමි ශේෂ 10 කට ලිපිගොනු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එම ශේෂ සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	මෙම ශේෂය ගිණුම්වල පැවත එන අතර ඉදිරියේ දී නිවැරදි කරන බව.	ගිණුම් ශේෂ සත්‍යාපනය කර ගැනීම සඳහා අදාළ ලිපිගොනු විගණනයට ඉදිරිපත් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.මිලියන 8.12 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.මිලියන 5.61 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

		2024				2023			
	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	බදු	284,580	449,068	439,830	123,410	354,040	444,710	436,742	114,172
(ii)	කුලී	10,211,500	11,266,596	13,447,988	5,061,082	6,878,922	10,530,990	6,607,203	7,242,474
(iii)	බලපත්‍ර ගාස්තු	193,100	773,245	773,245	-	201,500	245,250	245,000	-
(iv)	වෙනත් ආදායම්	2,044,000	1,576,524	2,122,882	467,940	2,283,500	4,051,459	3,153,337	1,014,298
		12,733,180	14,065,433	16,783,945	5,652,432	9,717,962	15,272,409	10,442,282	8,370,944

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු	නෙළුව ග්‍රාම නිලධාරී කොට්ඨාශය දියුණු කළ ප්‍රදේශයක් ලෙස නම් කර තිබුණ ද, 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134(1) වගන්තිය ප්‍රකාරව බල ප්‍රදේශයේ දේපල තක්සේරු කර වරිපනම් අය කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු 2024 දෙසැම්බර් 31 දින තෙක් ආරම්භ කර නොතිබුණි.	ඉදිරියේ දී දේපල ප්‍රාදේශීය සභා පනත ප්‍රකාර බල ප්‍රදේශයේ දේපල තක්සේරු කර වරිපනම් අය කර ගත යුතුය.

(ආ) කුලී

1987 අංක 17 දරන ප්‍රාදේශීය සභා එකඟ වන බව.
පනතේ 159 වගන්තිය ප්‍රකාරව කුලී අය කර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් වර්ෂය අවසානයට රු.මිලියන 5.06 ක කුලී හිඟව පැවතුණි.

හිඟ ශේෂ නොපමාව අය කර ගත හැකි වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කර ඒ අනුව හිඟ ශේෂයන් අය කර ගත යුතුය.

(ඇ) වෙනත් ආදායම්

සමාලෝචිත වර්ෂයේදී දැන්වීම් පුවරු ඉතිරි මුදල ඉදිරියේ දී අය 27 ක් සඳහා රු.141,000 ක ගාස්තු අය කිරීමට කටයුතු කරන බව. කර නොතිබුණි.

දැන්වීම් පුවරු පිළිබඳ සමීක්ෂණයකින් පසුව අදාළ ගාස්තු අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම.

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංචාවන් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 පළාත් නිශ්චිත ප්‍රදාන යටතේ සභාව විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණු වටිනාකම රු.මිලියන 1.55 ක් වූ පානීය ජල ව්‍යාපෘතිය හා නෙළුව සතිපොල හා වෙළඳ සංකීර්ණයට ජලය සපයන ජල නළ නවීකරණ කටයුතු යන ව්‍යාපෘති සමාලෝචිත වර්ෂය අවසන් වන තෙක් ක්‍රියාත්මක කර නොතිබුණි.	වර්.ලේඩ් විෂන් ආයතනය මගින් ප්‍රජා ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අතර එම මුදල් සභාවේ වාහන අළුත්වැඩියා කටයුතු සඳහා යොදන ලද බව.	ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් සභාවේ ඵලදායී ව්‍යාපෘතියකට යෙදවිය යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ අයවැයගත ප්‍රාග්ධන වැය ඇස්තමේන්තු අනුව සංවර්ධන ව්‍යාපෘති 20 ක් සඳහා රු.මිලියන 162.46 ක් හා මාර්ග අළුත්වැඩියා කිරීම සඳහා රු.800,000 ක් සභා අරමුදලින් වෙන් කර තිබුණද එම ව්‍යාපෘති ක්‍රියාත්මක කර නොතිබුණි.	සභාව අඩු ආදායම් ලාභී සභාවක් බැවින් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දිය හැකි දායකත්වය අවම මට්ටමක පවතින බව.	අරමුදල් සපයා ගැනීමේ හැකියාව හා ප්‍රමුඛතාවය පදනම් කරගෙන අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති පමණක් සැලසුම් කළ යුතු අතර අරමුදල්, සභාවේ කාර්ය හා කර්තව්‍යයන් සඳහා ඵලදායී ලෙස උපයෝජනය කළ යුතුය.

- (ඇ) දකුණු පළාත් සංවර්ධන සැලැස්ම 2024 යටතේ මාර්ග සංවර්ධනය සඳහා ව්‍යාපෘති 10 ක් ක්‍රියාත්මක කිරීමට රු.මිලියන 5 ක ප්‍රතිපාදන අනුමත වී තිබුණ ද, රු.මිලියන 2.9 ක් වූ කර්මාන්ත නොහැකි බව අදාළ සමිති 07 ක් ක්‍රියාත්මක කර නොතිබුණි. 2023 වර්ෂයේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාල සීමාව තුළ කර්මාන්තයට අදාළ කාර්යයන් නිමකිරීමට නොහැකි බව අදාළ සමිති මගින් පවසන ලද බව. අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කර ව්‍යාපෘති ක්‍රියාත්මක කරවා ඒ සඳහා ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

- | විගණන නිරීක්ෂණය | සභාවේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|--|
| (අ) 2023 වර්ෂයේදී භාණ්ඩ සමීක්ෂණයෙන් හඳුනාගෙන තිබුණු අස්ථාන ගත වී තිබුණු අයිතම 19 කට අදාළ භාණ්ඩ 31 ක් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි. | භාණ්ඩ 31 සම්බන්ධයෙන් ඉදිරියේ දී කටයුතු කරන බව. | අස්ථානගත වූ භාණ්ඩ සම්බන්ධයෙන් සොයා බලා වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකර ගත යුතුය. |
| (ආ) සභාවේ මාර්ග ඉන්වෙන්ට්‍රිය සකස් කිරීමේ කටයුතු සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ආරම්භ කර නොතිබුණි. | මාර්ග ඉන්වෙන්ට්‍රි ලේඛනයක් ඉදිරියේ දී සකස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව. | කඩිනමින් මාර්ග ඉන්වෙන්ට්‍රියේ කටයුතු අවසන් කළ යුතුය. |

3.3 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

- | විගණන නිරීක්ෂණය | සභාවේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|---|--|
| (අ) කොස්මුල්ල ග්‍රාම නිලධාරී වසමේ සමඟි මාවතේ පවතින පාලමේ අළුත්වැඩියා කටයුතු සඳහා ඉකුත් වර්ෂයේදී රු.මිලියන 1.0 ක ප්‍රතිපාදන ලබා දී තිබුණද, සමාලෝචිත වර්ෂය අවසන් වන තෙක් පාලම අළුත්වැඩියා කර නොතිබුණි. | අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මෙම කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීමට අපහසු වී ඇති අතර රු.මිලියන 1 ක ගෙවීම සම්බන්ධව පසු විපරමක් සිදු කිරීමට කටයුතු කරන බව. | අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය. |
| (ආ) 2024 වර්ෂයේදී ආදාහනාගාරය වෙත කොරිපස් කියුබ් 545 ක් ප්‍රවාහනය කිරීම සඳහා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හඳුන්වා දී තිබුණු T ₁ -007A මිල අනුපාතය යොදා නොගෙන ගෙවීම් කිරීම හේතුවෙන් රු.95,995 ක් වැඩිපුර ගෙවා තිබුණි. | ප්‍රවාහන කටයුතු අසිරුචීම මත හා ගතවන කාලය අධික බැවින් කිලෝමීටර් ගණන සඳහා ගෙවීමේ පදනම මත කොරිපස් ප්‍රවාහන හිමියන් අකමැති බව. | වැඩිපුර ගෙවා තිබූ මුදල වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකර ගත යුතුය. |